



# ජනමාධ්‍යවේදය හා සංස්කරණ අධ්‍යාපනය ක්‍රමවේදී ගැටළු

අච්ච්‍යු රිජ්‍යුල් එස්මිය

චි

දානාත්මක දැනුම සංස්කරණ බොහෝ පදාර්ථයන් හා තාක්ෂණීය උම පදාර්ථයන් හා තාක්ෂණීය නිශේෂණය පරන ක්‍රියාදාමයන්ට හා සංස්කරණය පසුව ඇති විම පාලුතා සාක්ෂියකි මෙය විද්‍යාත්මක දැනුමේ එරියනයේ අපුරුෂ, පූර්වපර විරෝධී නියමාත්‍යාලකාවක් ලෙස ඉදිරිපත් වෙයි. නිදරණයන් වශයෙන් “සංස්කෘතිය” නැමැති සංක්ෂේපය දාර්යාත්ත සංක්ෂේපයන් වශයෙන් ඩිජිට්ලියේ 19 වන ගා වර්ෂයේදී. සන්නිවේදන යන විවිධ සංස්කෘතික දාර්යාත්ත අරුතින් විව්‍යාරයට එක් වූයේ 20 වන ගා වර්ෂයේදී. රිට් අමතරව ඉතා පූර්ව සංක්ෂේපයන් වන “හාභාව” විද්‍යාත්මක සංක්ෂේපයන් භැවිත යොදා ගැනීම ආරම්භ වූයේ 19 හා 20 පියවස් අනාරුදුය.

ජනමාධ්‍යවේදයේ ගැටළු සම්බන්ධව වියෙන යොමුවීමට අවශ්‍ය පදනම සකස් වූයේ 20 වන පියවසේ දී ප්‍රථම ජනමාධ්‍යවේද පදනම් නීති වූවාට පසුවයි. සංස්කෘතිය සම්බන්ධව දී මෙය එසේමය. අදාළ එකිනෙක සාක්ෂියකි ප්‍රගත් අධ්‍යාපනීක සංස්කෘතියේ සම්පිළිතික කරයේ ප්‍රකාශනයක් භැවිත දාර්යාත්ත, මාස්ස් දුටුවෙයි. රේ සංස්කෘතිය නැමැති ප්‍රපාලය දාර්යාත්ත හා සංස්කෘතියේ දාර්යාත්ත භැවිත ගැසුනු රේ බොහෝ සාක්ෂිය පසුවයි. මෙය ප්‍රවාරය සිරිම්, සම්පූර්ණය සිරිම් හා ප්‍රකිප්පූර්ණය සිරිම් හා ප්‍රකිප්පූර්ණය සිරිම් පොදු ජනමාධ්‍යවේදයක් හා ප්‍රභාවයි.

ඡුම්බිදී ආකර හා මාධ්‍යයන් සිරිම් පිදු වූයේ මුළුතැදිය. අද එය සන්නිවේදන මාධ්‍යයන් තැවිනාතම ප්‍රමුඛ හා මාධ්‍යයන්ට ආධාරයන් පිදු නොවේ.

ජනමාධ්‍ය අරුතින් ගත් සං ජනමාධ්‍යවේදයට පිනමාව, ගුවන් විදුලිය, රුපවාහිනිය, මුද්‍රණ මාධ්‍ය, රැස්ම විවාස් පූර්ව අරුතින් ගත් සං වෙළඳ දැන්වීම්, මේස්කර, ඩිස්පින, මහතා උත්සව, කළුත්මක සංක්ෂේප හා පුදරෙන ආදිය ඇඟුලන් වෙයි.

ජනමාධ්‍යන් වර්ගිකරණය සිරිම්දී යම් යම් සංක්ෂේපාවයන්ට මුළුත්තපාන්තාව පිදුවේ. ජනමාධ්‍යවේදය නොවන වාචික වන අකර අනෙක් නොවන් සිර්වාලික වේ. රුපවාහිනිය හා පිනමාව ගුව්‍ය-දූෂණ වශයෙන් ද, මුද්‍රණය වාචික-දූෂණ වශයෙන් ද, ගුවන් විදුලිය ගුව්‍ය-වාචික වශයෙන් ද, නාව්‍ය කළුව සම්පූර්ණ වශයෙන්ම ජනමාධ්‍යවේදයක් වශයෙන් සංක්ෂේපනාවාදී? නමුත් එය පැරණි ලියියේ ප්‍රධානතම ජනමාධ්‍යයක් ලෙස වූයාත්මක විය. නාව්‍ය නැරඹීම පදනම පහැලාස් දහස් පමණ ප්‍රේක්ෂණයේ පිරිපත් පහසාකී වූහ. රිට් අමතරව විෂා කළුව හා රේඛා විෂා ද ජනමාධ්‍යයට සම්භා උත්සාන ඇති බැවින් රිට් යම් ආක්ෂාරයන්ට ජනමාධ්‍යවේදය නොවන් ලෙස සංස්කෘතිය හා ප්‍රභාවයි.

සංස්කෘතිය හා ජනමාධ්‍යවේදය සිල්ලභදව මතා පරන විට ඉතා පැදැන් ප්‍රාග්ධන මුළුවි.

1. සංජ්‍යාතින් අතර සන්නිවේදනය පිළිබඳ ගැටළුව (අන්තර් සංජ්‍යාතික සන්නිවේදනය)
  2. සංජ්‍යාතිය සන්නිවේදනය හැරියට.

සය-සේකෘතින් අතර සහ්තිවේදනය  
(අන්තර් සය-සේකෘතික සහ්තිවේදනය) පිළිබඳව  
විමර්ශනය කරන විට අවස්ථා දෙකක් වෙන්  
වෙන්ව හඳුනා ගැනීම වැදගත්ය.

ପଲମ୍ବ ବୈନ୍ଦନ ଶିଖିଦ ଚଂଚକାତିନ୍ ଅନର  
ଚନ୍ଦନିଲେଖିନ୍ଦନ ପିଦ୍ଧିଲୀମେ ଯନ୍ତ୍ରଣୀଳ ନୀର୍ଦ୍ଦର୍ଶନାଯକ୍ସ  
ଲାଗୁଯନ୍ ପେରିଦିନ-ଅପରିଦିନ, ପ୍ରରୋଧ-ନୀର୍ଦ୍ଦରୋଧ  
ଚଂଚକାତିନ୍ ଅନର ଚନ୍ଦନିଲେଖିନ୍ଦନ ଶ୍ରୀଯାଵିଲିଯ  
ପିଦ୍ଧିଲୀମେ ଗୁରୁତ୍ବିଲିବ. ଦେଲିବୈନ୍ଦନ ଚଂଚକାତିକ  
ପର୍ଯ୍ୟାଲେଖନାଯ ତନମାଦୁଲ୍ଲବ୍ଦ ଶ୍ରୀଯାଵିଲିଯ ଭୁଲ  
ଚଂଚକାତିକ ହର ହା ପ୍ରରୂତ୍ତାର୍ଥ ଅଗ ପଦ୍ଧତିନ୍  
ଚମିଲ୍ଲେଖନାଯ କିରୀମେ ଯନ୍ତ୍ରଣୀଳ ରୁକ୍ଷ ବୈଦିତନ୍ଦ୍ୟ.

ତଣମାଦୟଲେଖେ ରୁତିହାସଯ ଦେଖ ବେଳନ  
ଶିଥ ପେତି ଯନ ପ୍ରଧାନ କର୍ତ୍ତାଙ୍କି ପ୍ରାପତ୍ତି  
ତିନିବ୍ୟାଗେ ବ୍ୟାପାରକୁମାର ଜିକ୍ଷେତ୍ରଙ୍କ ହା  
ବ୍ରଦ୍ଧିତମାତ୍ର ଆଲୋକଯ କେରେହି ଲାଲିକ ମାଦୟ  
ଛୁଟୁ କଲ ଫ୍ରିଙ୍ଗାଲ କାର୍ଯ୍ୟହାରଯ ବିଶିଦ୍ଧାକାର ଅବିଦ  
ରତ୍ନା ହା ଲାଲିକ ଲୁହ ପ୍ରାପତ୍ତି ତିନିବ୍ୟାଗେ ଶୁଳ୍କ  
କଳାବ, ବିଦ୍ୟାବ, ଦୀର୍ଘନାଯ ଆଦିଯ କେରେହି  
ଦୂନନ୍ଦ୍ରବନ୍ଦ ଦୂତି କଲେଁଯ. ତିନିବ୍ୟାଗେ ହାତ୍ତାବ  
ପମତ ଅତି ବ୍ରି ଵିପ୍ରକନ୍ତ ଲିନ୍ତନନାଯ ତିନିବ୍ୟା ବ୍ରଦ୍ଧିତମନ  
ପନ୍ତବ୍ୟେନ୍ଦ୍ର ବିବିତ ପନ୍ତ କଲେଁଯ. ମେ ଚିଯାଲେହିମ  
ପଦନାମେ ତିବେନେନେ ହାତ୍ତାବିବନ୍ତ, ଵିଷ୍ଣୁକନ୍ତ  
ଲିନ୍ତନନାଯବନ୍ତ ଲବି ପୋଦ ବ୍ରି ହା ମୁଲିକ ବ୍ର  
ତିନିପ୍ରନ୍ତଙ୍କେ କ୍ରମ କ୍ରିଯାକାରନ୍ତବ୍ୟେ ବିବ ଅବବେଦ  
କର ଗନ ପ୍ରତ୍ୟୁଷ. କ୍ରମ୍ୟ ପକଳ ବିଦ ମାନବ  
ପଦ୍ଧକାନ୍ତଙ୍କେ ପଦନାମ ମେନାମ, ପରିବାଯ ଏ ବୈ.  
କ୍ରମ୍ୟ ବିଷିନ୍ ତିନିବ୍ୟା ତିର୍ମାଣ୍ୟ କଲେଁ ଯୃଦି  
ଠାରାର୍ଜେ ପ୍ରକାଶ କଲେ ଲେ ତିବ୍ୟାଯ.

ମାନବ ସଂହତିଯ ପାଦେକାଣନ୍ତିକ ଆୟୁର୍ଵେଦମଙ୍କ ଜୀବୀଯତ ନିଷିଦ୍ଧ ବୀ, ପାଦେକାଣନ୍ତି ଲିମେ ଖା ରିକାଣନ୍ତି ଲିମେ ପ୍ରିସ୍‌ଯାଲିଯେ ଦ୍ୱାରା ଗ୍ରହିତ, ଖାତ୍ତାବ ଖା ରିନ୍‌ତାନ୍ତି ଦ୍ୱାରା ଉପରେ କାଳ କାର୍ଯ୍ୟହାର୍ଯ୍ୟ ଅନିଯଦିନମ ତିରଣ୍ୟାନମିକ୍ୟ.

මේ ලෙස බලන විට කාරුණක ව්‍යුත්වය හා ඉලෙක්ට්‍රොනික ව්‍යුත්වයට පෙර මානව සංස්කෘතිය සංස්කෘතිය හැඩැසුම් වූ ප්‍රමුඛම මාධ්‍ය වූයේ වාචික මාධ්‍යයයි. මෙම වාචික මාධ්‍ය කේත්ද කරගත් වාචික සංස්කෘතිය තුළ සංස්කෘතික පර්යාලෝකනය සිදු වූයේ සංස්කෘතිය ප්‍රදාන්තර අනෙකුත්‍ය වශයෙන් පරාරෝපණය තොවන ස්වරුප යටතේය. අපදින්නා හා සිතනා දේවල් විශාල ප්‍රමාණයක්, අප ලබා ගෙන ඇත්තේ අපේම පොද්ගලික අත්දැක්ම් මත තොව, අපට වාචික සංස්කෘතිය හා බැඳුනු විවිධ ස්වරුප (කතන්දර, තේරවිඳී, ගාලා, කතා) මහිනි. මෙය සංස්කෘතියේ දැජ්ඩී කෝණයට අනුව බලන විට ඒ ඒ ප්‍රාදේශීය, ජාතික ආදි සංවිතන සංස්කෘතින්ගේ පැවැත්මට ඉතාම යෝග්‍ය තත්ත්වයක් තිර්මාණය කළේය. ස්වත්තිය සංස්කෘතියට පරිබාහිර වූ වෙනත් සංස්කෘතික ධාරාවන්ගේ ගලා ඒම අනියැයිතම ප්‍රමානය. තමුත් කාරුණක ව්‍යුත්වයෙන් සහ ඉලෙක්ට්‍රොනික ව්‍යුත්වයෙන් පසුව වාචික මාධ්‍යවලියේද මානව නිවිතයෙහි හිමි වී කිවුත් ගාලානය හා එය ඉටු කළ කාර්ය හාරය ප්‍රබල ලස වෙනස් විය.

ලුදාන කර්මාන්තයන් සමඟම, වවත්තේ  
පරිසාමාපත අර්ථයෙන් බිජි වූ ජනමාධ්‍යවේදය,  
මානව සංජ්‍යාතීන්ගේ පැවැත්මේ හා වර්ධනයේ  
ස්වරුප ගැහුරු විපර්යාසයකට ලක් කළේය.  
මිනිසාගේ හැකිම්, සංවේදිතාවන්, ආකළුප හා  
අදහස් ව්‍යාකාරව පූවමාරු කර ගැනීමේ  
හැකියාව ඇති කළේය. මේ නිසා දැනුම  
සම්පූෂණය කිරීමේ හා ලබා ගැනීමේ ක්‍රියාවලිය  
වචාත් ප්‍රතිච්‍රියාත්මක හා සංකීර්ණ විය.  
දැනටමත් සංශ්‍ය පුද්ගල සම්බන්ධය වැදගත්  
තොටි අතර ග්‍රාහකයාගෙන් පරාගෝපණය  
වූ සංකේත ලෝකය, දැනුමේ හා සංස්කෘතියේ  
ප්‍රධාන ස්වරුපයක් බවට පත්විය.

විදුත් විප්ලවය නිසා මේ තනත්වය උග්‍ර විය. දැන් බාල පරිජිලරාවට අදාල දැක්ම හා සාර්ථක ලබා දෙන්නේ සිය වැඩිහිටි පරිජිලරාව විසින් නොව වෙනත් ආයතන මිගිනි. ගොහෝ

විං රූම සාරධිරාම හා දැනුම් කිෂපාදනය සොටි පෙනු ඇත්දා හරින ආයතන හා රේඛා උච්ච ගන්නා ග්‍රාහකයින් අතර දුර ප්‍රමාණය සැකසුම් දහස් ගණනායි. දැනුම් හා සංස්කීර්ණ කිෂපාදනය සොටි බෙදාහැරීම් ස්ථාවලිය ඇල පන්සලටි, පාපුලටි හා වැඩිහිටින් සිම් වි කිඳුන ස්ථානය ප්‍රමාණුවලට තැකි වි ගණනෝය. අද අප උද්‍යාමය සොටි වුරුලක තීව්‍ය වුව්‍ය අපට ගෙවීය පමාකයේ බෙදුම්වලින් සොටි තීව්‍ය විය නොහැක. වර්තමාන උද්‍යාමය සංස්කීර්ණය එක්ස්පාරික ප්‍රාග්ධනය ආයෝගනය කිරීමේ රැක සැකසුයායි වෙවිට ප්‍රක වි කිවේ. පම්පුදායික පමාකයේ මෙන් සොටි තුනාව තුනාගේ සංස්කීර්ණය කිරීම් හා රිය ඇදා හැරීම් කියම්‍යායි වෙනස් වි ඇත. ජනමාධ්‍යවිදය ද ව්‍යාපාරික ප්‍රාග්ධනය ආයෝගනය කිරීම් දුට්‍රියෙක සැකසුයායි.

මේ දැනුව සාමාජික ප්‍රජාවයා හැරීයට සංස්කීර්ණ මෙන්ම ජනමාධ්‍යවිදය ද තුනා උද්‍යාමය විරිධියා ඇල හරුයෙන් මෙන්ම උවිරුපයෙන් ද ගැඹුරු විපර්යාපයනට උක වි කිවේ. සංමාජ ව්‍යුහයන්ගේ පරිණාමය හා ඡායාක්ෂණය ප්‍රශ්නීය සංස්කීර්ණය හා ජනමාධ්‍යවිදය ඇල පිය වි ගැඹුරු විපර්යාපයන්ට උපසරීමෙන වි ඇති බව පැහැදිලිය. මේ සේනු සිභා සංස්කීර්ණය හා ජනමාධ්‍යවිදය ප්‍රාග්ධීය. රාජින සොටි “ගෙවීය දෙනයයා” වෙවිට ප්‍රක වි අවසානය.

#### ගෙවීය සංස්කීර්ණ රාජින සංස්කීර්ණ ප්‍රාග්ධීය සංස්කීර්ණ

මෙහි අත සංස්කීර්ණය යන්න අවබෝධ කර ගන්නේ බෙදුරුම් හා සංකීර්ණ ප්‍රජාවයා හැරීයටය. සංස්කීර්ණයේ මින් වින් සොටි රැකිනෙකට තොගුලපෙන පමණක් සොටි ප්‍රකිරියායි කිරීවින විලට පටි උක වින්යෙයි. සංස්කීර්ණය යම් කියි සංමාජය තීව්‍යය සංවිධානය විමෙ හා ගොඩනැගිලි සාධකයායි වියයෙන් පරුපුරුණත්වයට පත් සංස්කීර්ණය ලෙස පුනරුද අවධීයේ දී අදහස් කෙරීම්. සංස්කීර්ණය යම් කියි සංමාජය තීව්‍යය සංවිධානය විමෙ හා ගොඩනැගිලි සාධකයායි වියයෙන් සංස්කීර්ණ ප්‍රජාවිදයට අනුව අර්ථ දැක්වේ. සංමාජීය තීව්‍යය අරාකින විරිධියායියා කරා යොමු කිරීමට යම් යම් කියි “සංස්කීර්ණය තීව්‍යමාණාත්මක

ඇතා යුත්තරය. සංමාජ තීව්‍යවය දී සංස්කීර්ණය ඉතු කරන සාර්ථකයාරය හා රැකි සංස්කීර්ණය සාලය හා ජ්‍යෙෂ්ඨය අනුව වෙනස් වින්යෙයි.

සංස්කීර්ණයේ සහ ජනමාධ්‍යවිදයේ ගෙවීයකරණය රාජින පුව්‍යියෙෂනාවයන් හරහා බෙදු සංස්කීර්ණ වාදයක (Multi Culturalism) ප්‍රව්‍යන් ව්‍යාප්ත වන බෙව් බොහෝ බවහිර උගුණ් ප්‍රකාශ කරනු දැක්නට ලැබේ. නමුත් මෙය යුතු තෙක්නවිය වසන් කිරීමිය. මෙය දාජ්‍රේවියාදී කිගමනයක් වන අතර මෙහි කියිම විදාහම්ත වැදුගත්කමන් තොමුන්. <sup>1</sup> මොවුන් බෙදු සංස්කීර්ණවාදය යන සංක්ලේපයන් අදහස් කරන්නේ සන්නිවේදන තාක්ෂණික මාධ්‍යයන්ගේ ගෙවීයකරණය යවන් බවහිර රැක සංස්කීර්ණ (Western Monoculture) සර්වාධිකාර ව්‍යාප්ත වන තෙක්නවියන් යටෙන් ජනමාධ්‍යවිදයේ ආධාරය ඇතිව බෙදුරාහිත, විවිධ රාජින සංස්කීර්ණ සම්පුදායන් ආරක්ෂා කර ගැනීම සඳහා දරන ප්‍රයත්තායකි.

සංස්කීර්ණ පිළිබඳ සංක්ලේපය තුනා සංමාජ විදාහම්ත දැනුම් ඇල ඇතා ගැඹුරු වි ඇතා පුරුද් වුද සංක්ලේපයකි. 1817 ටිට 1919 වන විට සංස්කීර්ණ පිළිබඳ කිරීවින 7 ස් කිඩු අතර රිය 1950 වන විට 157 දැක්වා ද, එර්තමානය වන විට 500 ඉක්මවා ගොඩ කිවේ. සංස්කීර්ණය යතු තාක්ෂණික සඳහාවාරාත්මක, කිහි රිනිසැල්, ආවාරද්ධනයන්ගේ සමස්ත දැනුම් හා මිනිසාට සංමාජය ඇල සාමාජිකයෙක වියයෙන් ආවේෂික පුව්‍යියෙෂනාවන්ගේ සමස්තය වියයෙන් රැවිවි වේලර් (1832-1917) අර්ථ දැක්වූයේය. මිනිසා පිය රේතිහාසික විකාශනයේදී බුද්ධීමිය, සඳහාවාරාත්මක සොයැන්දරායාත්මක වියයෙන් පරුපුරුණත්වයට පත් සංස්කීර්ණය ලෙස පුනරුද අවධීයේ දී අදහස් කෙරීම්. සංස්කීර්ණය යම් කියි සංමාජය තීව්‍යය සංවිධානය විමෙ සංවිධානය විමෙ හා ගොඩනැගිලි සාධකයායි වියයෙන් සංස්කීර්ණ ප්‍රජාවිදයට අනුව අර්ථ දැක්වේ. සංමාජීය තීව්‍යය අරාකින විරිධිය අරාකින ගොඩනැගිලි කිරීමට යොමු කියි “සංස්කීර්ණය තීව්‍යමාණාත්මක

බලයක්” සිනුම එව දෙනයක් හා සමාජයක් තුළ පවතින බව සියලුම රාකික රින්හැනයට හා සාමූහිකයික ජන විභාග මාධ්‍යත්වයට හා සාමූහික පදනමක් සැපයීම සඳහා උපදේශීලික වූ මානව සංස්කෘතිය පිළිබඳ අද්විතීය සංස්කෘතියක් ඉදිරිපත් කළේ රුපියානු රින්හකයෙකු වන දිනියලේස්කි (1822-1885) ය. දිනියලේස්කිට අනුව රේඛිය මානව සංස්කෘතීයක් නොමැතු. සංස්කෘතීය විශාල ප්‍රමාණයක් මේ පොලව මත තිබේ. රේවා ප්‍රාදේශීක උගිහාසික වර්ග වන අතර රේඛිනෙක භූද්‍යාලාව පවතියි. මෙම සුරියේ අනෙකුත්තාවයකින් යුතු උගිහාසික සංස්කෘතීන් සිය පැවැත්ම සඳහා තම තමන් අතරන් බාහිර ජරිසරය සමඟේ තිරන්තර අරගලයක් යෙදී සිටියි. එසේම මේ සියලුම සංස්කෘතීන් සංවිධානන්තර පවතින තිසා රේවාට යම් කිසි සහයෝගිතාවකට පැමිණිය හැකි පොදු හර, පුරුෂාර්ථ පදනමියක් නොමැතු. මෙය සංස්කෘතීකාන්තර සන්නිවේදනය පිළිබඳ ගැටුවක් මතු කරයි. මේ විවිධ සංස්කෘතීන් අතර දුරයක හාවය උගිහාසික අද්විතීයත්වය හා අනෙකුතා තත්ත්වය ආදී ගුණාග තිසා තාන්විකව විවිධ සංස්කෘතීන් අතර සන්නිවේදනයක අවශ්‍යතාවය ඇති කරනු ලැබේ. නමුත් ප්‍රශ්නය වන්නේ අන්තර් සංස්කෘතීක සන්නිවේදනය තුළදී ඒ ඒ සංස්කෘතීන් තුළ සිදුවන විපර්යාපයන්ය. සන්නිවේදනය හරහා සිදුවන අන්තර් සංස්කෘතීක ත්‍රියාවලිය හේතු කොට ගෙන විවිධ සංස්කෘතීන්ගේ පැවැත්ම පිළිබඳ ගැටුවක් මතු නොවන්නේ ද? සියලුම සංස්කෘතීන් සම තැබයක් නොපැවැතිම සවිචාරක සාමාජික ත්‍රියාවලියක්. රේවා විෂම වන්නේ ඒ ඒ සංස්කෘතීය තුළ පවතින රේඛිනෙකට සමඟාත නොවන හර පුරුෂාර්ථ පදනමින් පමණක් තිසාම නොව මිනුම සමාජයක ක්ෂේත්‍ර වන ආර්ථිකය, දේශපාලනය, දාශරිය හා යුද ගෙනිය ආදී හේතු ද, සමාජ සංවර්ධන රටාවේ සවිචාරය ද විවිධ සංස්කෘතීන් අතර පවතින අසමානතාවයට හේතු වී ඇතු. එසේම සමාජයක ජනමාධ්‍යවේදය ඉදිරිපත් වන්නේ ඉහත හේ සියලු කැපෙනුයන් යම්පින්වින

ප්‍රජාගත්තයක් විනෙයනි. මේ අදාළ  
ය-සංඝාතිකාජතාර සහතිවේදනය බලවැං සම්බුද්ධ  
ය-සංඝාතිත්තයේ වාසියටත් දුරවල සම්බුද්ධ  
ය-සංඝාතිත්තයේ අවාසියටත් ඇඩු දෙන බැවුම්  
පෙනේ. මේ තන්ත්ව අන්තර් ය-සංඝාතිත  
සහතිවේදන ගෙවීමෙන්ද එදාගත් කුම්ඩි  
ගැටුවකි.

ରହମାଦିଶ୍ଵରିଦୟ ହେଉ କୋର ଗେନ୍  
ବ୍ୟାକାନ୍ତିଯେ ପିଣ୍ଡ ବିନ ଗନ୍ଧିକନ୍ତିଯ ଲିଙ୍ଗରୂପଙ୍କୁ  
କିରିମେ ଶୁମଳେଦ୍ୱିଦୟକ ନିରମାଣଯ କିରିଲେ  
ବିରହମାନରେ ରୁକ୍ଷା ବ୍ୟାଦିତନ୍ ମେନମ ଖଦିତ  
ଅବ୍ୟାକୁଳି ଶୁନନ୍ତି ବ୍ୟାକାନ୍ତିଯ ପ୍ରକିଳନର୍ଦୟ  
ଅବସଯନ୍ କିରିମ ପଦ୍ମା ଦୃତି ପରିକିଳ  
ବ୍ୟାକାନ୍ତିକ ଗର୍ଵିତଙ୍ ଶୁମଳେଦ୍ୱିଦୟ, ରିରିବ  
ପିପ୍ରଦୁଇକ ବ୍ୟାକାନ୍ତିନ ଗର୍ଵିତଙ୍ କିରିମ ପଦ୍ମା  
ଯୋଧା ରୁକ୍ଷିତିମେ ହୋନ୍ତି ଶିମ ମେଲେ ପଞ୍ଚନ୍ଦ୍ର  
ବ୍ୟାକାନ୍ତିର ଗୁରୁତ୍ୱକି.

වර්තමාන බොහෝ ආයිජයානු, අප්‍රිකානු  
හා ලතින් ඇමරිකානු සංජ්‍යාතීවල දූෂණට  
ලැබෙන සුවියේ ලක්ෂණයක් වන්නේ ඉතා  
පුරුද් ලෙස ප්‍රවි-දායා කාක්ෂණය හාවිනා  
කිරීමයි. මෙය එම රටවල සංජ්‍යාතීන් විලට  
ආඩුතික තත්ත්වයකි. ඉහත රටවල සංජ්‍යාතීය  
පැවැත්මේ මුදිකම ආකරය ලෙස ක්‍රියාත්මක  
වුයේ වාචික, පුරාණෝක්තිවේදී, ජ්වරුපයන්ය.  
මේ රටවල සම්පූර්ණ වර්ධනයක් කරා උගා  
නොවූ වාචික, පුරාණෝක්තිවේදී, සාහිත්‍ය  
ඛේත්‍ය ආදි සංජ්‍යාතීයේ ස්වරුප යට්තන  
කරමින් තුනන ප්‍රවි-දායා වර්තය සංජ්‍යාතීයේ  
ස්වරුප ඉදිරියට පැමිණ තිබේ. වර්තමාන  
බොහෝ කළාපවල සිදුවන සංජ්‍යාතීන්  
ක්‍රියාදාමයන් විශ්ලේෂණය කිරීම සඳහා  
මුම්බේදයක් සහස්‍ර කර ගැනීමේදී තුනන  
තමාධ්‍යවේදය අදාළ සංජ්‍යාතීය  
හැඩැස්වීමෙහිලා ඇති කරන බෙපුම්  
ඇලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය. පුදගල  
වරින සව්‍යාචාර හැඩැස්වීමෙහිලා ඇති කරන  
බෙපුම් සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය.  
වරින ජ්‍යෙෂ්ඨ හැඩැස්වීමේදී තිවන  
සාදිය ගොඩනාසීම කොරෝන් පුදගල හැඩැස්

කොරෝන්, දුංගකාලීන අවශ්‍යතාවලින් කොරෝන්  
පම්ප්‍රායකා විශ්වයෙන් දුංගකාලීය කොරෝන්  
තුළත් ජනමාධ්‍යවේදය දැලීය යුතු බලපෑම්ක  
දැන් නරඹු ලැබේ.

අනෙහර සංස්කෘතික මාධ්‍ය අධ්‍යාපනයදී ජනමාධ්‍යවිදය විවිධ සංස්කෘතිකවල හර නා පුරුෂාර්ථ පදනම් ගුහකයා දක්වා ගෙන යන මාර්ගයන් පමණක් විශයෙන් තොට් රිය සෞඛ්‍යරුවයෙහි භා භාෂ්‍යකින් ප්‍රතිචාරක ලෙස ද සැලකා බැඳීය හැකිය. විසින්ස වන ගෙ විරෝධය සංස්කෘතියට ඉත්තාරුව පැවිතිය නොහැකිය. අද අන් කවර දුරටත් විභා සංස්කෘතිය විවිධ ස්වරුපයන්ලේ එකාංතය භාෂ්‍යකින් මාධ්‍යයන්ලේ දියුණුව භා එවා හරහා ගොරනුරු සම්පූර්ණය කිරීම ලත රඳාපවිතියි. භාෂ්‍යකින් මාධ්‍යයන්ලේ ප්‍රමාණයෙහි භා ගුණාත්මක දියුණුව අනුව අනාගත සංස්කෘතිය පිළිබඳව ඉතාම හිරිදි ඉල්‍යෙනයට අනාවැකි පළ කිරීමට හැකි වූත්, සංස්කෘතිය අනාන්තරය පිළිවිත ගණිතයන් හා විවිධයන් පිළිබඳව විභාග හිරිදි අනාවැකි පළ කිරීම ද්‍රුෂ්කරය. මේ සියවස අත වන විට සංස්කෘතිය විරෝධනය තෙවැනු ද යන්න සෞඛ්‍ය බැඳීමට බොහෝ විද්‍යා රුවිල සංමාජ විද්‍යාත්මක භා භාෂ්‍යකින් ගෙවිජණ කරනු ලැබේ. අනාගත සංස්කෘතිය පිළිබඳ පොදු පින්තුරුයක් ලබාගැනීම රිම ගෙවිජණවිල ප්‍රමාණරුවයි.

විද්‍යාවේ හා තාක්ෂණයේ අදහස් සොයා  
ගැනීම් මත්‍යාංශ පිටිතයේ ක්‍රියාකාරීතිය විවිධ  
ජ්‍යෙෂ්ඨ කෙටුණි හැඳිය යුතු බලපෑම්ක කළ  
වේ ලෝක ඩිජ්ටලාවාරයේ ඉහිභාසය දෙස බලන  
විටත්, වියෙෂයන් විසි වන ඩියවියේ යුරුපා  
ඉහිභාසය දෙස බලන විට ප්‍රත්‍යාස්‍ය ඩී.  
නිදරෙන වශයන් විධියා ප්‍රමාණය වර්ධනය,  
ස්කෑල රුපවාහිනිය, රුපවාහිනී පරිගණක-  
කරණය, වෙනත් ග්‍රුව්‍ය-දූෂණ සඡනිවේදා  
පදන්තිවල දියුණුව ආදී ඩියල්ල පෘථිවී  
රුපවාහිනී ප්‍රමාණය හිරුමාණය සිරුමට ඉහැල්  
වන අතර රිය මාත්‍ර සංජ්‍යාහිතය පැවැත්වීම්

අදින ඩුරුපත් හා ගොඩනැව්න් විරෝධයෙන් කරනුයා.

විද්‍යාවේ භා තාක්ෂණය පාස්කෑලියට  
තවි අර්ථයක් රිකුතු කළේය. විද්‍යාප්‍රේක්ෂා  
තාක්ෂණීක යොදා ගැනීම් පාස්කෑලියේ  
ශ්‍රීඹාණ්ඩුව ප්‍රමිතයක් නොව ප්‍රමිතයක්  
ක්‍රියාවලියෙහි දැවැන්ත ප්‍රභාෂණයක් ඇති සිරිලට  
සම්බන්ධ විය. විද්‍යාප්‍රේක්ෂා  
තාක්ෂණීක යොදා ගැනීම් භා  
රේචා තාක්ෂණීක වියයෙන් ආර්ථික භා  
පාස්කෑලියා හිජපාදා විශ්‍යාවලියට යොදා  
ගැනීම් කාල පරිකරය උත්ත් උත්ත්තාල අස්ථි  
විම මානව ප්‍රමාණය විභාගනය දෙය බෙදා  
විවිධ ප්‍රතිඵල කරුණකි. අදාළත හිජපාදා  
රටාව නවි විද්‍යාප්‍රේක්ෂා  
තාක්ෂණීක යොදාගැනීම් ඉතා  
ඉස්කුම්බින් ගුහනය කර ප්‍රායෝගිකරණයට  
හාර්තය සිරිලේ නැඩියාවින් සම්බන්ධය. විද්‍යා  
තාක්ෂණීක දුගලය ප්‍රස්වාන මිනියා මේ තාක්  
සිස්ටූයෙන් රේය අවශ්‍ය පරිසරය වෙනස සිරිලට  
ප්‍රමිත-ජ්‍යෙෂ්ඨණය සිරිලට සම්බන්ධ වූ ප්‍රායෝගක් මුද්‍රා  
මානව පාස්කෑලිය පාස්කෑලියේ ඉම්හායය තුළ  
දක්නට නොලැබේ. විද්‍යාවේ භා තාක්ෂණය  
ප්‍රමිතිල ආර්ථිකයටත්, දේශපාලනයටත් විවිධ  
පාස්කෑලිය මත පරාවර්තනය වන්නේ ය.

පොදුවේ විද්‍යා-තාක්ෂණීක විජ්‍යවිය  
ලෝකයේ ගැඹුරු විපරියාසයන්ට පාදන වුවිය,  
රත්සන්නිවේදන ස්ථෙතුයේ තාක්ෂණයේ  
විජ්‍යයෙන්ම තිරිතිතරව දියුණු වන ප්‍රවිත් අත්‍යා  
සත්තිවේදන තාක්ෂණය තරම් මුද්‍රණ කිවින  
භාෂ්‍යයේ, විෂ්ටන රටාව, තුළන මිනිසාගේ  
සංරාතන කුම්ය විතස් හිරිම කොරහි සම්පූර්ණ  
විද්‍යා තාක්ෂණයේ විනෑන් ස්ථෙතුයන් බල  
ගොඩ/විය.

වර්තමාන ගෙලිය ජනමාධ්‍යවලිද රටාව ඉහා ක්‍රියාකැලී ලෙසෙන්, සුස්ථ්‍යම් ලෙසෙන්, තුන මැදුහෙට බලපාන නොරුණුවය පිළිගෙනවායෙන් සංස්ක්‍රිතාවයේ. එය තව ප්‍රමා නාර්යතට අවශ්‍යකරත හැකියාවන් සුනුරුණ්‍යාපනය කරනවා ප්‍රමුණයේ නොව, මෙහිසායේ වින්තනයන්, ලදාක සංඡනයන්, සංඡනයන් සේ සැලකිය යුතු අත්දමට වින්ස කරන්නේය.

ରନ୍ତିମାଦିବଳେଖିଦ୍ୟ କୁତନ ଦ୍ୱାରାହିଲେ  
ପ୍ରାଚୀନୀତିର ହା ଶ୍ରୀଦୂତଙ୍କରୁକୁ ରିମେ ପ୍ଲଟିଯେଣ୍ଟି  
ଦୁଦିକୁଳି. ରନ୍ତିମାଦିବଳେଖିଦ୍ୟ ଧାରୀରୁଷେତ ଅପରା  
ଲିରନ୍ତମାନ ହା ଅତିକି କଲାଙ୍କରୁକୁ ହା ଦ୍ୱାରାହିଲି  
ହର ପ୍ରାଚୀନୀତିର ପଦ୍ଧତିରେ ଏକ୍ଷୁର, ଧାରୀତିର  
ଲବ୍ଧ ଗନ୍ଧ ହୁଏଇଛି. ରନ୍ତିମାଦିବଳେଖିଦ୍ୟ ପଦ୍ଧତିର  
ଦୁରୀର୍ଥ ପ୍ରାଚୀନ ଲିଙ୍ଗରୁକୁ ହା ରିଲିଜନ କିମିଟି  
ଶ୍ରୀଦୂତ ଦ୍ୱାରାହିଲି ପ୍ରାଚୀନୀତିର ହା ହର ପଦ୍ଧତିର  
କିମ୍ବାଦିନୀଯ କିରିମିତି, ଦ୍ୱାରାହିଲି କିରିମିତି,  
ଅକ୍ଷିରିତିରୁକୁ, ରନ୍ତିମାଦିବଳେଖିଦ୍ୟ ପହଞ୍ଚିଲିତ ଗୁଣିତ  
କାର କୁତିଲିତ ଲିତ ରୁଦ୍ଧିତି.

ජ.ප්‍රකාශනයේ ප්‍රබලතම ස්වරුපයක් වන  
නිර්මාණකරණය ජනමාධ්‍යවේදය තුළ ඇ විශේෂ

වු තියාමයන්ට අනුව ක්‍රියාත්මක වන බු රැහැදිලිය. මේ තියා සම්භාව්‍ය සංජ්‍යකාන්තික සවිරුප හා ජනප්‍රිය සංජ්‍යකාන්තික සවිරුප ඇල තීර්මාණයන් වෙති එමට තියාමයන් එකිනෙකට වෙනස්ය. සම්භාව්‍ය සංජ්‍යකාන්තිය සංජ්‍යකාන්තියේ අභ්‍යන්තර තියාමයන්ට අනුකූලව ගොඩනැගුණු අතර තුළන සංජ්‍යකාන්තිය ගොඩනැගෙන්නේ සංජ්‍යකාන්තියේ බාහිර තියාමයන්ට අනුකූලය.

ତନ୍ତ୍ରିଯ ବାଦକାଳୀନି ଯ ବିବାହ ପ୍ଲଟ୍ଫର୍ମ ବିନ୍ଦେ  
ରୁ ବେଳିରିବାରୁଙ୍ଗେ ବାଦକାଳୀନି ଯ ବିଷୟରେ  
ହୃଦୀନ୍ତରୀମନ୍ୟ. ରୁ ବାଦିଲୁଙ୍ଗ ବେଳିର ବାଦକାଳୀନିପ  
ବିଷୟରେ ହୃଦୀନ୍ତରୀମନ୍ୟ. ରୁ ବାଦିଲୁଙ୍ଗ ବେଳିର  
ବାଦକାଳୀନିଯେତେ ମୁଣିକ ବିଷୟରେ ଲେନବ୍ରତା ଅନର  
ବାଦିଲୁଙ୍ଗ ବେଳିର ବାଦକାଳୀନିଯେ ଲେଖିଲୁଛିନ୍ତା  
ପରିଣାମ୍ୟ ଭାବିନ୍ତା ବେଳିରିବାରୁଙ୍ଗେ ବାଦକାଳୀନି ଯ  
(ତନ୍ତ୍ରିଯ ବାଦକାଳୀନି) ପ୍ରମାଣନ୍ତରେ ଜୋରିଲା.  
ବେଳିରିବାରୀ ବାଦକାଳୀନିଯେ କମର କୁରିବି  
କୁମୁନ୍ଦରୀର ବାଦକାଳୀନି ଯ ବେଳିର ବାଦକାଳୀନି ଯ କୁ  
ବାଦକାଳୀନିର ପ୍ରମାଣ ମୁଣିକ ବିଷୟରେ ତନ୍ତ୍ରିଯ  
ବାଦକାଳୀନି ଯ କାହିଁ ପ୍ରାପ୍ତିବାଧିତି. ରୁ ଯାଏ କାମନାଗେତେ  
କିମ୍ବାମୂଳ୍ୟରେ ଅନୁକୂଳାବି ପାଇଲା. ତନ୍ତ୍ରିଯ  
ବାଦକାଳୀନି ଯ ମୁଣିକମ ବିଷୟରେ ବେଳିର ପ୍ରାପ୍ତିବାଧିତି  
ବିନ ଅନର ରୁ କ୍ରମନ୍ତରେ ବାଦକାଳୀନି ଯ ବେଳିର  
ବାଦକାଳୀନି ଯ ବିନାର କାରିତି.

බටහිරවාදයේ සංස්කෘතිය සම්භාව්‍ය බටහිර සංස්කෘතියෙන් වෙනස්වන ලක්ෂණ තීප්‍යකි. පම්පාව්‍ය බටහිර සංස්කෘතිය තීෂ්පාදනය වූයේ සංස්කෘතික යාධනයේ අභ්‍යන්තර තියාමයන්ට අනුශ්‍ලව වන අතර බටහිරවාද සංස්කෘතිය තීෂ්පාදනය හා තියාමක වන්නේ බාහිර වෙළඳ පොල තියාමයන්ට අනුශ්‍ලවය. සම්භාව්‍ය සංස්කෘතිය යුතු විටම හිජ්‍යාවයකින් ප්‍රක්ෂේ මු අවර රත්තිය සංස්කෘතිය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි අනිරිතයක් තිබුද්වීමි. සම්භාව්‍ය සංස්කෘතිය පොදු රන්තාවගෙන් දුරක්‍රිය වුවකි. පොදු රන්තාවට එය සමඟ ඇපුරු කිරීම දුෂ්කරය. රත්තිය සංස්කෘතිය පොදු රන්තාව සම්පූර්ණ වන අතර එය ඇපුරු කිරීමට ඉකා පහසුය. රට වඩා ගෙයක් තියුණුවෙන් බදුයියක් අවශ්‍ය

නොවේ. මෙහි මිලග වැදගත් ලක්ෂණය වන්නේ සංස්කෘතික මිනිසුන්ගේ රීවිතයේ සාමාජික ක්ෂේත්‍රය අන් කවර දුරටත් ව්‍යාපාරය අද සෞන්දර්යකරණයට ලක්වී තිබේ. සෞන්දර්යකරණය කොතොක් වී ද යන් අද එය සාමාන්‍ය සංරාහනයක් බවට පත් වී තිබේ.

වර්තමානයේ බටහිර රටවල ජනත්‍ය සංස්කෘතිය නිෂ්පාදනය කිරීමේ කාර්යයයේ තියුලී සිටින මිනිසුන් ප්‍රමාණය අති විශාලය. එය එම රටවල කෘෂිකර්මාන්තයේ තියුලී සිටින අය අතිබවා යන අතර කාම්කිත අංශයේ තියුලී සිටින සංඛ්‍යාවට සම වන්නේය.

ජනත්‍ය සංස්කෘතිය යනු වර්ධන කාම්කිත සමාජයේ සංස්කෘතියේ පැවැත්මේ අකාරයයි. ජනත්‍ය සංස්කෘතිය සුවිශේෂ ආකාරයේ සංස්කෘතියයි. එය පොදු වූ තාක්ෂණික තීව්-මනෝ සමාජ විද්‍යාත්මක පදනමක් තිබේ. ඒ තිස්‍ය එය තිසිවිටක රාතික සංස්කෘතියක් නොවන අතර එය මිනිසාගේ ප්‍රාථමික අවිභාගික තීව්-මනෝ විද්‍යාත්මක පදනම් නොවගෙන බේහි වීමට හැකියාවක් ඇති දෙයකි. තමුන් ජනත්‍ය සංස්කෘතිය තක්කාලීන ස්වරුපයන් බේහි වීම සමාජ තාක්ෂණික මාධ්‍යයන් හා සම්බන්ධය. විශේෂයන්ම මිනිසා ලෝකයට සම්බන්ධ කරන තුනයේ පවතින ප්‍රබ්ලෙම ස්වරුපය වන ජනමාධ්‍යවේදය හා සම්බන්ධය. තුනන ජනමාධ්‍යවේදය වෙන්කළ නොහැකි ලෙස ජනත්‍ය සංස්කෘතිය සමඟ සම්බන්ධය. ජනත්‍ය සංස්කෘතිය මානව ක්‍රියාකාරීත්වයේ සියලුම ක්ෂේත්‍ර තුළම විසරණය වී ඇත. ජනත්‍ය සංස්කෘතිය ඒකීය යන්ත්‍රණයනයක් හරහා මානව පැවැත්මේ සියලුම අංශ පාලනයකට හා ආරිපත්‍රයකට ග්‍රහනය කරගෙන තිබේ. මිනිසුන්ගේ ව්‍යාපැදානවල ඇශ්‍රම්වල ගෙලියේ සිට විනෝද්‍යා වර්ග දක්වාද, මතවාද තෝරා ගැනීමේ සිට පුද්ගලික හා ලිංගික තීවින්ගේ සම්බන්ධතාවන් දක්වාද සර්ව හොමික වූ හා සර්වාධ්‍යතාවයේ වූ බලපැලුමක් ජනත්‍ය සංස්කෘතිය සංස්කෘතිය පාඨම්පෑල සංග්‍රහ ගෙන යාමට මුළුමු ප්‍රයක්න දරනි.

ජනමාධ්‍යවේදය හා සංස්කෘතිය අතර අන්තර සම්බන්ධතාවය හැදැරීමේ බටහිර තුම්බේද ප්‍රවේශයන්ගේ දක්තට ලැබෙන පොදු දුරවලකාවයන් අතර තාක්ෂණික මාධ්‍යවලට (මෙවලම්වලට) ප්‍රමුඛතාවයක්දීම සුවිශේෂය. තාක්ෂණිය අයි ස්වභාවික බලයක් වශයෙන් සලකා සමාජය බලපැම අවනක්ස්සුවට ලක්කරනු ලැබේ. බොහෝ බටහිර උග්‍රාන් ඒක්වුවිවන්ලරාභිකරණවාදය (Convergentism) සංක්ලේෂය අනුගමනය කරමින් සන්නිවේදන මාධ්‍යය පදනම්වල විශ්විය ඒකීය හාවය පිළිබඳ අදහස ඉදිරිපත් කරනි. තමුන් මාක්ස්වාදී සංක්ලේෂයට අනුව මාධ්‍යයන් මධ්‍යස්ථානී ප්‍රාග්‍යනිවට බලපැම් ප්‍රමාණය, ස්වභාවය මට්ටම මුලික වශයෙන් රඳාපවතින්නේ ජනමාධ්‍යවේදයාගේ ඉලක්ක මත සහ මාධ්‍යයන් තුළින් සම්පූෂණය කරන නොරතුරු මගින් ඉදිරිපත් කරන හර පදනම් මත බවය.

ජනමාධ්‍යවේදය හා සංස්කෘතිය අතර අන්තර ක්‍රියාකාරීත්වය අධ්‍යාපනය කිරීමේ බටහිර සංක්ලේෂවල දක්තට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ජනමාධ්‍යයේ සන්දර්ජය පිළිබඳව සංස්කෘතිකවේදී, පොදු සෞන්දර්යවේදී හා කළුත්මක ප්‍රවේශයක් අනුගමනය නොකිරීමයි.

බටහිර සංස්කෘතික වේදය තුළ සංස්කෘතිකවේදනය මගින් අදහස් කරනු ලබන්නේ විදුන් මාධ්‍ය නොරතුරුවල සන්නිවේදනාත්මක ගෙන්කාවන්ගේ ගැවෙළවක් ලෙසිනි. එය මිනිසාගේ සමාජය හැකිරීමට බලපාන ආකාරය විමසා බැඳීමට විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. තීරුණයක් වශයෙන් (Lasswell, McLuhan, Morin හා Schramm) යන සංස්කෘතිකවේදීන් ජනමාධ්‍යවේදයේ සමාජ-මනෝවිද්‍යාත්ම සුවිශේෂතාවයන් පිළිබඳව අධ්‍යාපනය කොට තිබේ. එම සුවිශේෂතාවයන් ගුවන් විදුලියේ, සිනමාවේ හා රුපවාහිනියේ නොරතුරු සීමාවන්ගෙන් එකිනෙක ගෙන යාමට මුළුමු ප්‍රයක්න දරනි.

ජනමාධ්‍යවිදය, සංස්කෘතිය සමඟ දක්වන අත්තර් ස්ථියාකාරීත්වය වියලුප්පාණය කරන විද්‍යාවාදී (Scientism) සංස්කෘතය ග්‍රාහකයාගේ මෙන්-කායික හා සමාජ-මෙන්විද්‍යාත්මක වියෙෂකාවයන් සැලකිල්ලට ගෙන තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලබන භාෂ්ජීක මාධ්‍යයන් කෙරෙහි පූර්වියෙන් අවධානයන් යොමු කරනු ලැබේ.

වත්මන් සමාජය තුළ ජනමාධ්‍යවිදය ආධාරයෙන් සමාජ-සංස්කෘතික අත්දැකීම් සම්ප්‍රේෂණය හා සංස්කෘතික සම්ප්‍රදායන් පවත්වාගෙන යාම සිදුවේ. මෙහිදී වැදගත් ප්‍රශ්න දෙකක් මතුවේ.

1. සම්ප්‍රදායික-මානවිතවාදී සංස්කෘතිය ව්‍යාප්ත කිරීමටත් ඒ පිළිබඳව තිබෙන අවබෝධය ගැඹුරු කිරීමටත් ජනමාධ්‍යවිදය කොනේක් දුරට ඉවහල් වන්නේද?
2. ජනමාධ්‍යවිදය පාදක කොට ගෙන හැඩිගැසෙන සංස්කෘතිය, වරිතවත් පුද්ගලයෙකු නිහි කිරීමේ ගැවෙළව කේත්ද කර ගෙන ස්ථාන්මක වන සම්ප්‍රදායික මානවිතවාදී සංස්කෘතියට දත්වන සම්බන්ධතාව කුමක්ද?

වර්තමාන ජනමාධ්‍යවිද තාක්ෂණය මිනිසා හා මහු අවට පරිසරය පිරිස්මකට පත් කිරීමට සමන් බව සමහර බටහිර වියෙෂඥයේ පෙන්වා දෙනි. එම තිසා මුළුම සංස්කෘතියේ හර පදනම් සංවිත කර ගැනීමේ හා ආරක්ෂා කරගැනීමේ ප්‍රශ්නය මතු වේ. මේ සඳහා තුනත සන්දර්ජය-තුළ ජනමාධ්‍යවිදයේ නාරෝධාරය හොඳින් අධ්‍යයනය හා අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. එසේම මිනිසාගේ සමාජිය හා අධ්‍යාත්මික සව්‍යාය හැඩිගැසීමෙන්ලා එහි දායකත්වය සෞජා බැඳීය පුතුය. අද්‍යතන ජනමාධ්‍යවිදයේ බලපුම හේතු කොට ගෙන තුනත මිනිසාගේ අධ්‍යාත්මික සව්‍යාය වෙනස් වන අතර මහුගේ පුද්ගලික,

ආත්මීය ලක්ෂණ තැනීම් යාමේ තත්ත්වය උදාහරණ ඇතුළු.

ජනමාධ්‍යවිදයේ බලපුම මිනිසා නිහා අවභාසික, අවෝතික තත්ත්වයට ඇද දමන බවත් ජනමාධ්‍ය පුද්ගලයාගේ පොරුණුවාටිය අවබෝධ කර ගැනීම අවශ්‍ය කරන ගැනීම තොගේත බවත් මැකුදුන් පෙන්වා දෙයි. (McLuhan m. Culture is our Business N.Y; Toronto 1970) ජනමාධ්‍යවිදය තුළ මිනිසා, සිය විෂ්ණුනායේ විවෙචනයෙන් සව්‍යාය තැනී කර ගන්නා බවත්, ජනමාධ්‍යවිදය මිනිසාගේ සෞජ්දර්යාත්මක සම්මත තිරණායක පදනම් ප්‍රමාණය අවම කිරීමටත් හේතු වන බව ලසාරජ පිළිවී හා මෙරටත් පෙන්වා දෙයි.

මේ අනුව පෙනී යන්නේ ජනමාධ්‍යවිදය ධෙශෙන්වර (බටහිරවාදී ස්වරුපය) මුළුම සංස්කෘතික පුගතියටත්, පුද්ගල සංස්කෘතික වරිත පුනරුත්ථාපනයටත්, මිනිසාගේ අධ්‍යාත්මය පෙශ්ඡණය කිරීමටත් උපසර්ථික නොවන බවය.

තුනත ජනමාධ්‍යවිදය මගින් ආධ්‍යත්මික පරාධින්ට්වයකට පත්කොට සාමාන්‍ය පාරිසේශීකවාදී වාතාවරණයට තුළ තබන්නේය. මෙය මෙසේ සිදුවන්නේ ඇයි? ඇත්ත වශයෙන් “සංස්කෘතිය-මිනිසා-ජනමාධ්‍යවිදය” යන පදනම් සම්බන්ධතාවය කෙසේ සකස් විය පුතුදි? එම පදනම් සම්බන්ධය ප්‍රාග්ධනයේ තියාමයන්ට අනුව පාලනය වීමට ඉඩ හැරිය පුතුදි? එසේ නොවෙනම් ඒ සඳහා යම් විකල්පයක් ගොඩනා ගත පුතුදි?

සංස්කෘතික තිෂපාදන ක්ෂේත්‍රය පමණක ප්‍රාග්ධනයේ තියාමයන්ගේ බලපුමෙන් විනිරුම්කා කිරීමෙන් මෙය කළ නොහැකි බව පැහැදිලිය. බටහිර සංස්කෘති තුළින් මේ ගැවෙළව කිහිමදාක විසඳිය නොහැකිය. ඔවුන් මෙම ප්‍රශ්නය මතු තරන්නේ ඔවුන්ගේ කිවිතයේ යථාර්ථය සපර්ශ කරන යැබේ ප්‍රශ්නයක් ලෙස

නොව ඔවුන්ගේ දැවුන්ම තහවුරු කරන දාත්‍රීමය ප්‍රශ්නයක් වශයෙනි. මේ අනුව “සංස්කෘතිය-මිනිසා-රනමාධ්‍යවේදය” යන පදනම් වන්මත් තත්ත්වය බටහිර සමාජය සඳහා අර්බුදයක් නොව සාමාන්‍ය දෙයකි. එය අර්බුදයක් ලෙස පෙන්වීමට දරන ප්‍රයත්තය තුළ නිලිනව ඇත්තේ වෙනත් අරමුණකි. නොතෙතුත් ලංකාවේ රනමාධ්‍යවේදය තුළ බටහිර සමාජය පිළිබඳව දක්නට ලැබෙන විවේචනයක් වන්නේ එය සංස්කෘතික හා සඳාවාරාත්මක වශයෙන් පරිභාතියට ලක් වී ඇති බව බටහිර සමාජය විශේෂයෙන්ම ඇමෙරිකානු සමාජය සිය ඉතිහාසයේ දැවුන්ත අධ්‍යාත්මික හා සඳාවාරාත්මක -අර්බුදයකට මූළුණු ඇති අතර එම සමාජ ඉතා ඉක්මනින් විනාශ වී යා හැකි බවයි. තමුන් මෙවැනි විවේචන ඇමෙරිකානු සමාජයට සාපේක්ෂව බලන විට සත්‍යයෙන් තොර, මතවාදී ප්‍රකාශන පමණි. මක් නිසා ද යත් ඇමෙරිකානු සමාජයේ සාමාන්‍ය තත්ත්වය ඒ වන බැවිති.

මේ අනුව රනමාධ්‍යවේදය හා සංස්කෘතික අධ්‍යයනයේ බටහිර තුම්බේ ප්‍රවේශ ආයිජාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකානු රටවල සම්ප්‍රදායික සංස්කෘතික පදනම් අධ්‍යයනය කිරීමට කිහිපයෙන්ම ප්‍රමාණවත් තොවේ. මෙයට පුදාන හෙතුව වන්නේ ඒ ඒ සංස්කෘතියේ තීර්මාණය වී ඇත්තේ අදාළ “මානව ද්‍රව්‍යයේ” ස්ථිරාවය අනුව විමය. තමුන් බටහිර සංස්කෘතික වේදය ඒ ඒ මානව ද්‍රව්‍ය

සුවිශ්ෂණාචාරීන් විශ්ලේෂණය තොකර, තුනන රනමාධ්‍යවේදයේ හා තාක්ෂණයේ තුළපුම තුළින් විවිධ පාතික සංස්කෘතින් තුළ ඇති විවිධත්වය, විෂමතාවන් නිශේෂනය වී ගොස් එකම මානව සංස්කෘතියක් තීර්මාණය වන බව අවධාරණය කරයි. මේ අනුව මානව වර්ගයා එකම සමාජ-ආර්ථික හා දේශපාලන තැලයකට ක්‍රමිකව පරිණාමය වන බව බටහිර මතවාදයේ කේත්තීය සංක්ලේෂණයකි. මෙය ඒක උච්ච්වාදයා නිශ්චිත සංක්ලේෂණය ලෙස හැඳින්වේ. මානව වර්ගයාගේ සංස්කෘතික ක්ෂේත්‍රයට එම සංක්ලේෂණය අදාළ වේ. එවිට එය සංස්කෘතික ඒක්ක්වීවතලරාභිකරණ වාදය වශයෙන් හැඳින්විය හැකිය. විද්‍යා-තාක්ෂණික විප්ලවය විරෝධය, විශේෂයෙන්ම රනමාධ්‍යවේදයේ, අධිවේගී සන්නිවේදන ක්‍රමයන්ගේ හා තාක්ෂණයේ විරෝධයට සම්ගාමීව ලෝකයේ පවතින විවිධ සංස්කෘතින්, මතවාද, සමාජ-දේශපාලන ක්‍රමයන් අතර පවතින විෂමතා හා වෙනස්කම් ක්‍රමානුකූලව නිශේෂනය වී ගොස් ඒකමාන ගෝලිය සමාජයක් නිහි වන බවයි. මෙම සංක්ලේෂණය තුළ රනමාධ්‍ය හා සංස්කෘතිය විද්‍යා-තාක්ෂණික සාධකයට පමණක් උෂානය තීරීම බරපතල ක්‍රමවේදී අඩුපාඩුවකි. මෙහිදී තොසලකා හරිනු ලබන වැදගත් කාරණයක් වන්නේ රනමාධ්‍ය යනු තොරතුරු සම්ප්‍රේෂණය තීරීමේ තාක්ෂණික මාධ්‍යයන්ගේ විරෝධයේ හා ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් පමණක් තොව එය හිජ්විත-ආර්ථිකයික අවශ්‍යතාවන් අනුව නිහි වන සංස්කෘතිකමය ප්‍රපාචයක් බවය.■

- At all you one world, Multiple Cultures, Jervarg J., Lie R. (eds) Media and Politics in Transition Cultural Identity in the Age of Globalization p. 25